

බුද්ධ ධර්මය

අප ගාස්තා වූ භාග්‍යවත් බුද්ධරජාණන් වහන්සේ ලොවට දේශනා කලේ මානසික සැනසුම ලබන මාවතයි. එනම් දුකින් නිදහස්වීමේ තොටරදින මාවතයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බඳු විශාල කාලයක් දානාදී පාරමිතා පුරා අපමණ පරිත්‍යාගයක් සිදු කොට තම ආධ්‍යාත්මික ගත්තිය උපරිම ලෙස දියුණු කළ බුද්ධරජාණන් වහන්සේ තම යුතානයෙන් සම්බුද්ධත්වය අවබෝධ කොට දුකින් නිදහස්වීමේ මාවත සෙසු ලෝකයා කෙරෙහි ද ඉමහත් කරුණාධායායයෙන් දේශනා කළහ. උන් වහන්සේ අවබෝධ කොට ලොවට දේශනා කලේ තමන් වහන්සේගේ පොදුගලික මතවාදයක් තොට සම්බුදු උතුමකු ලොව පහළ වුව ද තොටව ද සැමදා පවත්නා යථාර්ථයි. එය උන්වහන්සේගේ නිරමාණයක් තොට අවිද්‍යාන්ධකාරයෙන් වැසි පැවැති ලෝක යථාර්ථය අනාවරණය කර ගැනීමකි. ලොව කළුන් කළ පහළ වන සම්මා සම්බුද්ධරජාණන් වහන්සේලා දේශනා කරන මෙම ප්‍රතිපදාව පුරාණ තගරයක් පිළිසකර කිරීමක් වශයෙන් සඳහන් ව තිබේ (නගර සුත්ත).

බුද්ධරජාණන් වහන්සේ දේශනා කළ අනුගාසනා විවිධ විධාන් විසින් විවිධ ක්‍රමවේදයන් යටතේ බෙදා දැක්වා තිබේ. ධර්මස්කන්ද වශයෙන් එය අස්‍යභාර දහසකි. තව ද ධර්ම, විනය වශයෙන් එය දෙවදැරුම් ය. විනය, සුත්, අහිඳුම යනුවෙන් තිෂිවකය වශයෙන් දැක්වෙන්නේ ද එබදු විග්‍රහයකි. සුත්ත, ගෙයෙන්, වෙයාකරණ, ගාරා, උදාන, ඉතිවුත්තක, ජාතක, අඩුභතයම්ම, වේදල්ල යනුවෙන් නවංග සක්ෂේපාසනය වශයෙන් ද එය විස්තර වේ.

තිෂිවක විග්‍රහය අනුව සමස්ත බුද්ධ වචනය බෙදා දැක්වා ඇති අයුරු:

1. විනය පිටකය :

- | | |
|-----------------|-------------------|
| 01. උහතො විහාග: | 1. පාරාජකා පාලි |
| | 2. පාවිත්තිය පාලි |
| 02. බන්ධක : | 3. මහාවග්ගපාලි |
| | 4. වුල්ලවග්ගපාලි |
| 03. පරිවාර : | 5. පරිවාරපාලි |

2. සුත් පිටකය :

- | |
|-----------------|
| 1. දීසිනිකාය |
| 2. මඟ්සිමනිකාය |
| 3. සංයුත්තනිකාය |
| 4. අංගත්තරනිකාය |
| 5. බුද්දනිකාය |

(බුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15කි. ඒවා නම්: බුද්දකපාය, දම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවස්තු, පේත්තවස්තු, උරගාරා, උරිගාරා, ජාතක, නිශ්චද්ස, පටිසමිභාමග්ග, අපදාන, වරියාපිටක, බුද්ධවංස). මේට අමතරව බුරුමය, තායිලන්තය වැනි රටවල තවත් ග්‍රන්ථ 4ක් ද බුද්දනිකායට ඇතුළත් කර තිබේ. ඒවා නම්: තොත්තිප්පකරණ, පේටකෝපදේශ, මිලින්දපඹුද, සුත්තසංගහ.

3. අහිඳුම් පිටකය :

- | |
|---------------------|
| 1. දම්මසංගණීප්පකරණ |
| 2. විහාග |
| 3. දාතුකථා |
| 4. පුග්ගලපසුංජුත්ති |
| 5. කථාවසුංජුප්පකරණ |
| 6. යමකප්පකරණ |
| 7. පටියානප්පකරණ |

හාගුවතුන් වහන්සේ මහා ප්‍රයුෂාවෙහි පිහිටා මහාකරුණාවෙන් ලෙනෙන් සිතින් දුකින් නිදහස් වනු සඳහා ලොවට දෙසූ දහම මැනැවීන් දෙසන ලද්දකි (ස්වාක්ඛාතෝ). එය මෙලොව දී ම ආනිසංස ලැබිය හැකි (සන්දීචිකෝ), කල් නොගොස් ප්‍රතිඵල දුකිය හැකි (අකාලිකෝ), 'එන්න බලන්න' යනුවෙන් ඔහුම අයකුට විවෘතව ආරාධනා කළ හැකි (උගිපස්සිකෝ), තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල දුකිය හැකි (මිපනයිකෝ), තුවණීන්තන් විසින් තම තුවණීන් අවබෝධ කටයුතු (ප්‍රවීතන්ත් වේදිතබෝධ විස්සුහි) අනුගාසනයකි. එම දහම අසා අනුගමනය කළ පමණට ඉන් ප්‍රතිඵල දැක ගත හැකි වේ. එම දහම විවිධ මට්ටම්වලින් තම තුවණ හා ගක්තිය පමණට අනුගමනය කළ හැකිය. කුමන මට්ටමකින් ධර්මය පුගුණ කළ ද තමා පිළිපැදින දහමින් ප්‍රතිඵල නෙලා ගත හැක්තෙන් ධර්ම මාර්ගය ආරම්භයේ සිට ම තමා තුළ ද මූලික ලක්ෂණ සපුරා ඇති විටයි. ම්‍යුශ්චීම නිකායේ වේඛනස්ස සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන විට ග්‍රාවකයා තුළ ඇති කර යුතු ගුණාග විස්තර වේ.

'ඒකු විස්සු පුරිසේ' අසයේ 'අමායාවේ උජ්ජාතිකෝ' අහමනුසාසාම්. අහං ධම්මං දේස්ම්'

ඒ අනුව තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබා දුකින් නිදහස්වීමට තම තුවණීති බව, කපවී තැනිබව, මායාකාරී නොවන බව, අවංක බව යන ගුණාග ධර්ම මාර්ගය ආරම්භයේ පටන් ම දියුණු කර ගත යුතුව ඇති.

තම දිවිමග සංලු කර ගැනීම සඳහා බුදුරජුන් වදාල ධර්මය පිළිපැදිය හැකි ආකාරය ස්තර තුනක් යටතේ දැක්විය හැකි ය. එනම්,

01. මෙලොව දියුණුව
02. පරලොව දියුණුව
03. විමුක්තිය

සඳහා දේශනා කරුණු වශයෙන් බෙදා දැක්විය හැකිය.

මෙලොව සාර්ථකත්වය සඳහා දේශිත අනුගාසනා තැවත,

1. අධ්‍යාපන Education
2. ආර්ථික Employment
3. සෞඛ්‍යය Health
4. සඳාවාර Morality

යන අංශයන්ගෙන් දියුණුවට පත්විය යුතුව ඇති. ඒ අනුව දැනුම් ජ්විතෙන්පාය ඉලක්ක තොටගත් අධ්‍යාපනයක් ලැබීමත් තම දැන් වීරයයෙන් දහදිය වගවා දැනුම්ව දහය උපයා ආර්ථිකයෙන් ගක්තිමත් වීමත් කායික මානසික සුවතාවෙන් යුතුව වාසය කිරීමත් පංචසිලය පදනම් තොටගත් සඳාවාරවත් දිවිපෙවතක් ගත කිරීමත් මෙලොව ජ්විතයේ සාර්ථකත්වය සඳහා බෙහෙවින් ඉවහල් වේ. බුදුසමයේ සඳහන් සිගාල, ව්‍යාශ්‍යප්පේ, මංගල, පරාහව, දම්මික වැනි සුත්‍රවලින් මේ සඳහා උපදෙස් රෙසක් ඉදිරිපත් කර තිබෙනු දැක්නට ලැබේ. ඇතැමෙක් ආගම දහමක් නොඇදුව ද යහපත් අධ්‍යාපනයක් හා මනා ශික්ෂණයක් ලබා මෙම අංශයන්ගෙන් දියුණුවට පත් ව සාර්ථක සමාජගත ජ්විතයක් ගත කරනු දැක ගත හැකි. ඉහත අංශ හතරින් සම්පූර්ණව මෙලොව ජ්විතය උපරිම තලයට සාර්ථක කර ගත්ත ද කෙනෙකුගේ ජ්විතය සාර්ථක යැයි බුදුදහමින් නොපිළිගැනේ. මක් නිසාද යන් මහු හෙළුතික හා ලොකික වශයෙන් සැප වින්ද ද ලෝහ, ද්වේෂාදී මානසික ස්වභාවයන්ගෙන් පීඩා විදින බැවිනි. තවද අපගේ ජ්විත මේ හවයෙන් නිමාවට පත් නොවන අතර කර්මානුරුපව තවදුරටත් සසර හවයෙන් හවය සැරීසරන බැවිනි. යමකු මේ ජ්විතය උපරිම ලෙස සාර්ථක වුව ද පරලොව ජ්විත දුගතිගාමී ව්‍යවහාර්ත මහු සැබෑ ලෙස සාර්ථක ව්‍යවක නොවේ. එබැවින් යමෙකු මේ ජ්විතය සංලු කර ගන්නා අතර මරණින් මතු ජ්විත ද සාර්ථක කර ගැනීමට දක්ෂ විය යුතු ය. එනිසා තවදුරටත් ආධ්‍යාත්මික ගමන් මගෙහි ඉදිරියට යාමට බුදුදහමින් අනුගාසනා කෙරේ.

දෙවන පියවරට පා තැබීමේ දී ධර්මග්‍රහණය කොට දහම් දැනුම්න් පොහොසත් ව සිටින ග්‍රාවකයා මෙලොව පරලොව පිළිබඳ කිසියම් අවබෝධයකින් පසුවෙයි. ඒ අනුව කර්මය හා කර්මල්ල පිළිබඳවත් සංසාරගත ජ්‍විතය පිළිබඳවත් කිසියම් අවබෝධයක් (කම්මුළපස්සකනා සම්මාදිවියි) පවතී. තම සිත අපිරිසිදුව කයින් වවනයෙන් සිතින් යමක් කළහොත් ඉන් දුක් විපාක ලැබෙන බවත් සිත පිරිසිදුව පවත්වා ගනිමින් කයින් වවනයෙන් සිතින් යමක් කළහොත් ඉන් සැප විපාක ලැබෙන බවත් පිළිබඳ අවබෝධයයි. මෙම අවබෝධයත් සමග හැකිතාක් දුරට පාපයෙන් වෙන්වීමටත් (සබ්බපාපස්ස අකරණ), කුසල් වැඩීමටත් (කුසලස්ස උපසම්පද) මහු උත්සාහවත් වෙයි. එනිසා පරලොව සුගතිය සඳහා මහු කටයුතු සම්පාදනය කර ගනී. පරලොව ජ්‍විතයේ සාර්ථකත්වය සඳහා දේශීත අනුගාසනා,

1. දාන (දානමය පුද්දුක්කිරියවතු) Generosity
2. සීල (සීලමය පුද්දුක්කිරියවතු) Virtue
3. හාවනා (හාවනාමය පුද්දුක්කිරියවතු) Meditation

වශයෙන් ත්‍රිවිධ පුණුස්තියා යටතේ විස්තර කොට තිබේ. මේ අනුව අකුසල් යටපත් කොට කුසලානිසංස ඉස්මතු කරලිමේ අධ්‍යාසයෙන් යුතුව හැකි පමණින් තමන් සන්තක දී අන් අයට මෙත් සිතින් දන දෙමින් කායික වාචසික සංවරය (සිල්වත්බව) දියුණු කර ගනිමින් සිත දියුණු කරලිමේ වැඩිපිළිවෙළක නිතර යෙදෙමින් කළේ ගෙවයි. එමගින් තම ආධ්‍යාත්මික ගක්තිය දියුණුවන අතර අතිත කරම වශයෙන් එළඹීන අකුසල විපාක මැඩිලිමට ද හැකියාව ලැබේ. දානාදී ත්‍රිවිධ පුණුස්තියා සම්පූර්ණ කළ පමණට සිත අලංකාර (විත්තාලංකාර) වන අතර එය සිතට පරිශ්කාරයක් (විත්තපරික්ඛාර) ද වනු ඇති. පින් රස් කළ පමණට සැප රස් කලේ ද වෙයි (සුබෝ පුද්දුක්කස්ස උපිවයෝ). එබැවින් සුළු වූ ද පිනට තිගුහ නොකරන ලෙසත් (මාවපද්ධික්ස්ථ පුද්දුක්කස්ස න මං තං ආගමස්සති) පිනට බිය නොව ලෙසත් (මා පුද්දුක්කස්ස හායි) පින් නැවත නැවතත් සිදු කරන ලෙසත් (කයිරා තෙ තං පුනප්පුනා) බුදුරජාණන් වහන්සේ අනුගාසනා කරති. පින් කිරීමෙන් මේ ජ්‍විතය තුළදී ම තම සතුට මානසික සුවය දියුණු කොට සැනසීමෙන් කළේගත කිරීමට අවස්ථාව ලැබේ. ඒ අතර නිරෝගිභාවය, දිගාසිර, කළණ මිතුරු ඇසුර, තීර්තිය, දනවත්බව ආදි අංශයන්ගෙන් ද දියුණු වීමට දානාදී පුණුස කරම උපකාරී වේ. බුදුරජාණන් වහන්සේගේ එක් අපේක්ෂාවක් වූයේ සත්ත්වයන්ට ස්වර්ග මාර්ගය පෙන්වා දීමයි. එනම් දුගතියට නොවැටී සුගතියට යන මග පැහැදිලි කර දීමටයි.

දානාදී ත්‍රිවිධ පුණුස්තියා සම්පූර්ණ කර ගැනීමෙන් එක් අතිතින් තම කුසලය ගක්තිමත් කර ගෙන සුගතිය තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන අතර අනිත් අතිත් තම සන්තානගත ලෝහ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් දුර්වල කිරීමට ද හැකියාව ලැබේ. බුදුදහමට අනුව කෙනෙකුගේ ජ්‍විතයේ සාර්ථකත්වය මනින්නේ තුදෙක් මහු ලබා ඇති ආර්ථික, අධ්‍යාපන දියුණුව පමණක් නොව මහු කෙනෙක් දුරට කෙලෙස් අඩු පුද්ගලයෙක් ද යන කාරණය මතයි. ඒ අනුව දානාදී ත්‍රිවිධ පුණුස්තියා සිදු කිරීම තම සන්තාගත කෙලෙස් මූල් අඩු කිරීමට උපකාරවත් වේ. දානාදී ත්‍රිවිධ පුණුස්තියා ඉලක්ක වන්නේ කාම්විෂන්ද, ව්‍යාපාද, රීත්මිද්ධ, උද්ධ්විවක්කුවිව, විවිකිවිජා යන පාව නීවරණය දුරු කරලීම සඳහායි. බුදුරුද්‍යන් පහළ වන සමය වන විට ලොව බොහෝ දෙනා දැනා සිටියේ නීවරණ පහක් ගැන පමණි. අසිත කාලදේවල, ආලාරකාලාම, උද්දකරාම පුත්ත වැන්තුවින් මහාකළුප දහස් ගණනකට පංචිවරණ දුරු කළ සිටි අයයි. ඔවුන් පවා සාර්ථක ආධ්‍යාත්මික දියුණුවකට පත්වුවන් සේ බුදුසමය නොපිළිගනී. අසිත කාලදේවල සිතිති සිදුහන් කුමරු දැකීමෙන් හැඩීම මගින් එය වඩාත් ප්‍රකට වේ. එබදු තත්ත්වයක් මත බුදුදහම තුළ ද පංචිවරණ විස්තර කර තිබුණ ද බුදුදහම විශේෂයෙන් අවධා නීවරණය ද ඇතුළව නීවරණ හයක් ගැන සාකච්ඡා කරයි. බුදුදහම්න් වඩාත් අවධාරණය කරන්නේ අවධා නීවරණය දුරුවන බැවිති. සත්ති සූත්‍යයෙහි (සං.නි.) දක්වෙන පරිදි සැතුකින් පහර ලද්දකු මෙන් හිස ගිනිගත්තක මෙන් අප්‍රමාදීව සක්කාය දිවියීය දුරුකාරලීමට උපදෙස් දීමෙන් බුදුදහමේ ස්ථාවරත්වය වඩාත් ප්‍රකට වේ.

සම්මා සම්බුද්ධ උතුමකු ලොව පහළටීමෙන් ලොවට ලැබෙන ප්‍රධානතම අනුගාසනය නම් දුකින් නිදහස්වීමේ මාවතයි. එනම් විමුක්තිගාමී මග පෙන්වා දීමයි. මක්නිසාද යන් අඩුද්ධේයෝග කාලවල පවා ලොව සත්පුරුෂ උතුමන් සුගතිගාමී විම සඳහා පින්කම් කරන බැවිති. ඇතැමෙක් සමර හාවනා දියුණු කොට ද්‍යාන අහිඟා පවා උපදාවා ගනිති. එහෙන් සක්කාය දිවියිය දුරුකොට දුකින් නිදහස්වීමේ මාවත ඔවුනු නොදැනිති. විමුක්තිය හෙවත් නිවත සාක්ෂාත් කර ගැනීම සඳහා දුක සහ දුකින් නිදහස්වීමේ මාවත පිළිබඳ පැහැදිලි දැක්මක් මුළුන් ම උපදාවා ගැනීම අවශ්‍ය කෙරේ. ඒ සඳහා පටිච්චසමුප්පාදය පදනම් කොට ගත් අනිත්‍යතාව පිළිබඳ දැනුමක් තිබිය යුතු ය. ලෝකය පිළිබඳ අප කිසියම් අවබෝධයක් ලබන්නේ ඇසේ, කන, නාසය, දිව, කය, මනස අභ්‍යන්තර ආයතන (ඉන්දිය) යන්ට රුප, ගබ්ද, ගන්ධ, රස, එළාවිබුන, ධම්ම යන බාහිර අරමුණු සම්බන්ධවීම් වශයෙනි. මෙම ඉන්දිය හා අරමුණු ස්ථීරව එකඟීගත පවත්නා දේ නොව එකක්ෂණීකව පෙර නොතින් හටගෙන ඒ මොහොතෙහි ම නිරුද්ධ වන අද්දුකීමකි. මෙම ආයතන, අරමුණු මෙන් ම අද්දුකීම් අතිතයෙන් වර්තමානයට නොපැමිණෙන වර්තමානයෙන් අනාගතයට නොයන ස්වභාවයන් ය (අභ්‍යන්ෂ සම්භුතං පුන්‍ය න හටිස්සනි). එය හේතු ඇතිවිට හටගෙන (අස්මිං සති ඉදා හෝති), හේතු නැති විට නිරුද්ධ වන (අස්මිං අසති ඉදා න හෝති) ස්වභාවයකි. තවද හේතු ඉපදීමෙන් හටගන්නා (ඉමස්ස උප්පාදා ඉදා උප්පාජ්ජිති), හේතු නිරුද්ධවීමෙන් නිරුද්ධ වන (ඉමස්ස නිරෝධා ඉදා නිරුජ්ජිති) තත්ත්වයකි. හේතු ඇතිවිමෙන් හටගන්නා යම් ස්වභාවයක් වේ ද හේතු නිරුද්ධවීමෙන් ඒ සියලුල ඉතිරි නැතිව නිරුද්ධ වනු ඇත (ය. කිස්ස්වී සමුද්‍ය ධම්මං සබඩං තං නිරෝධ ධම්මං). ලොව සැබැඳු තත්ත්වය මෙසේ වුව ද අප තුළ පවත්නා අනවබෝධය හෙවත් අවිද්‍යාව හේතුවෙන් ඇසේ, කන ආදි ඉන්දිය (ආයතන), අරමුණු මෙන් ම අද්දුකීම් අතිතයේ පටන් පවතින මේ මොහොතෙහි ද පවතින අනාගතයට ද යන ස්ථීර ස්වභාවයක් යන විපල්ලාසය (වැරදි අවබෝධය) පවතී.

දුක පිළිබඳව තවදුරටත් දැනුවත් විමේ ද පටිච්චසමුප්පාදයේ එන අංග පිළිබඳව ද අවබෝධය ලැබීම වැශයෙන් වේ. ඒ අනුව ජරා, මරණාදි දුක්ඛයන්ට හේතුව උපත (ජාතියි). උපතට හේතුව හාවය හෙවත් 'තමා වටා ස්ථීර වූ ලෝකයක් ඇත' යන හැඟීමයි. නැතහොත් උපතක් පිණිස අවශ්‍ය මානසික වටපිටාව හෙවත් කර්ම රස් කර ගැනීමයි. හාවය හටගන්නේ උපදාන හෙවත් අරමුණු තමා වෙත ඇද ගැනීම හේතුවෙනි. එය කාම, දිවියි, සිලඛිත, අන්තවාද වශයෙන් සතරාකාර වේ. උපදාන හටගන්නේ තෘත්ණාව (තණ්ඩා) හේතුවෙනි. එනම් ප්‍රතර්හවය පිණිස සිත ඒ ඒ කැමැති අරමුණුවල බැස ගන්නා ස්වභාවයයි. තෘත්ණාව හටගන්නේ ස්ථානය හේතුවෙනි. එනම් ඇසේ, කන ආදි ඉන්දියවලට ගෝවර වන රුප, ගබ්දාදි අරමුණු අවිද්‍යා සහිත සිතින් ස්ථාන කිරීම හේතුවෙනි. එම ස්ථානය හටගන්නේ අවිද්‍යාපාදකව ඇසේ, කන ආදි ආයතන හටගැනීම හේතුවෙනි. ඇසෙහි හටගැනීම දුකෙහි හටගැනීම වශයෙන් බුද්ධාහමෙහි දක්වන්නේ එබැවුනි. ආයතන හටගන්නේ නාමරුප හෙවත් සිත, සිතිවිලි හා ඒ ඇසුරින් පවත්නා රුප හේතුවෙනි. නාමරුප හටගන්නේ වික්ෂ්‍යාණය හේතුවෙනි. එනම් ඇසේ, කන ආදි ඉන්දිය ඇසුරින් පවත්නා වක්වූ වික්ෂ්‍යාණ ආදි රුපාදිය පිළිබඳ අවිද්‍යාපාදක දැනීම හේතුවෙනි. මෙම දැනුම ඇති වන්නේ සංඛාර හෙවත් වේතනා හේතුවෙනි. සංඛාර හටගන්නේ අවිද්‍යාව හේතුවෙනි. අවිද්‍යාව යන්න විවිධාකාරයෙන් විස්තර කළ හැක. එක් අත්තින් විස්තර කළහොත් තමා වටා සුහ, තිත්‍ය, සැප, ආත්ම වශයෙන් ලෝකයක් ඇත යන අනවබෝධය (විපල්ලාසයි). තවද ඇසේ, කන ආදි ආයතන එක දිගට සත්තතියක් වශයෙන් පවතී යන අනවබෝධයයි. තවත් අයුරතින් කිවහොත් රුප, ගබ්දාදිය තමා ද්‍යානි, අසන ආකාරයෙන් ම බාහිර පවතී ය යන මිල්‍යා අදහසයි. නැතහොත් තම අභ්‍යන්තරයෙන් නිතාව වූ ආත්මයක්, සත්ත්වයෙක්, පුද්ගලයෙක් ඇත යන අදහසයි. තව ද තමාගේ අද්දුකීම්වලදී හටගන්නා රුප, වේදනා, සංඛ්‍යාණ, සංඛාර, වික්ෂ්‍යාණ යන ස්කන්ධ පංචකය ස්ථීරව පවත්නා ස්වභාවයක් යන විපල්ලාසය. මෙම විපල්ලාසය හෙවත් වැරදි අවබෝධය අවිජ්‍ය, මෝහ, විපල්ලාස, මිච්ඡාදිවියි ආදි නම්වලින් බුද්ධාහමෙහි විස්තරවේ.

අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගැනීම දුකින් නිදහස්වීමේ කරා යන විමුක්ති මාර්ගයෙහි ප්‍රධාන අවශ්‍යතාවක් වේ. දුක තේරුම් ගත් පමණට එහි සමුද්‍යයන් එහි නිරෝධයන් රට ඇති මාවතන් යන

වතුරාර්ය සත්‍යය (Four Noble Truths) ම තේරුම් ගත්තේ වේ. ජාති, ජරා, ව්‍යාධී, මරණ වශයෙන් පටන් ගෙන සැබෑ දුක වශයෙන් හාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත්තේ අවිද්‍යා සහගතව හටගන්නේ පංච්‍යව්‍යපාදානස්කන්ධයේ හටගැනීමයි (සංඝ්‍යාත්තේන පංච්‍යව්‍යපාදානක්ඛන්ධා දුක්ඩා). අප ඇස්, කන් ආදි ඉන්දිය මස්සේ කිසියම් දිනීමක් ලැබීම යනු ක්ෂේත්‍රීකව (රුප, වේදනා, සක්ෂේකා, සංඝ්‍යාණ යනා) පංච්‍යව්‍යපාදානස්කන්ධයේ (Five Aggregates) හටගැනීමයි. රුප, ගබඳාදිය දැනගැනීම පිළිබඳ කිසියම් අද්දුකීමක් ලැබීම යනු මෙම ස්කන්ධ පංචයකේ හටගැනීමයි. එනම් නාමරුප ධර්මයන්හි හටගැනීමයි. එම අද්දුකීම ලැබෙන්නේ පුදෙක් බාහිර රුපය නිසා ම තොට තම මානසික ස්වභාවයේ ද එකතුව නිසයි. එනම් අතිත කරම අද්දුකීම වශයෙන් තමාට ලැබුණු ආයතන මස්සේ අවිද්‍යා, තෘශ්ණා, නිබ්බත්ති ලක්ෂණ නොදැනීම යන කරුණුවල එකතුව මතයි. එහෙත් අවිද්‍යා සහගත මානසික තත්ත්වය නිසා අපට සිතෙන්නේ බාහිර රුප, ගබඳාදිය එය ඇති ලෙස ම අපට සංඝ්‍යානනය වන බවයි. බාහිර අද්දුකීම සතර මහා පුතරුප ඒකරායි වේම වශයෙන් පවතින අතර එය සැප, දුක් ආදි වශයෙන් සංඝ්‍යානනය වන්නේන් එය අත්විදිය හැක්කේන් අපගේ මානසික ස්වභාවය අනුවයි. එම මානසික ස්වභාවය ද කිසියම් තැනැක ස්ථීරව තැනැපත් ව ඇති දෙයක් තොට අතිත අද්දුකීම ආදියේ බලපැම මත වර්තමාන මොහොතුහි හටගන්නා අද්දුකීමකි. එම අද්දුකීම අතිතයෙන් වර්තමානයට නොඳීන වර්තමානයෙන් අනාගතයට නොවන වර්තමාන මොහොතුහි හේතු ඇති විට හටගෙන හේතු නිරුද්ධවීමෙන් ක්ෂේත්‍රීකව තිරුද්ධ වන මානසික ස්වභාවයකි. මෙම ලෝක යථාරථය සපුරා තේරුම් ගෙන එය තම සමස්ත ජ්විතය තුළ ම අද්දුකීමක් බවට පත් කර ගත හැකි ව්‍යවහාර්ත් අප අද්විදින සකලවිධ ජරා, මරණාදි දුක් සමූදායෙන් නිදහස් විය හැකිය. ඒ සඳහා සතර සෝතාපත්ති අංගයන්ගෙන් නිතර උපකාරවත් බව ලැබිය යුතු ය. එනම්,

1. කල්‍යාණම්තු ආග්‍ය (Good Association)
2. සද්ධර්මග්‍රවණය (Listening Dhamma)
3. යෝනිසේ මනසිකාරය (Wise Reflexion)
4. ධර්මානුධර්ම ප්‍රතිපදාව (Practice)

කල්‍යාණම්තු ආග්‍ය යන පරිව්වසමුප්පාදය සංඝ්‍යාත දුකින් නිදහස්වීමේ මාවත පහදා දෙන සත්පුරුෂ මිතුරන්ගේ ඇසුරයි. ඔවුන් වෙතින් වතුරාර්ය සත්‍යය පැහැදිලි වන අනුගාසනා අසා දැන ගැනීම සද්ධර්මග්‍රවණයයි. ඇසු දහම මස්සේ කෙලෙස් ඇති තොට පරිදිත් කුසල් වැශේන ලෙසත් තම වින්තනය මෙහෙයුම් යෝනිසේ මනසිකාරයයි. පරිව්වසමුප්පාදය පදනම් කොටගත් දුකෙහි හටගැනීම හා නිරෝධය පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් යුතුව ත්‍රිවිධ ශික්ෂාවන්හි අප්‍රමාදීව යෙදීම ධර්මානුධර්ම ප්‍රතිපදාවයි. එනම් :

1. සීල
2. සමාධි
3. පංච්‍යාදා

සීල යනු තම කායික වාචසික සංවරයයි. සමාධි යනු දිගුකලක් එක කුසල අරමුණක් මස්සේ සිත හාවත කිරීමෙන් ලැබෙන මානසික ඒකාග්‍රතාවයි. පංච්‍යාදා යනු සමාධීමත් සිතින් ලොව ඇති තතු එනම් අනිත්‍ය, දුක්ඩා, අනාත්ම යන ත්‍රිලක්ෂණය තුවණීන් මෙහෙහි කිරීමයි. වඩාත් විස්තර සහිතව කිවහාත් රුප, වේදනා, සක්ෂේකා, සංඝ්‍යාර, විජ්‍යාදාණ යන ස්කන්ධ පංචයකේ හටගැනීම (සමූදාය), තැනිවීම (වය), එහි ආශ්‍යවාදය (ආස්සාද), හයානක්ව (ආදිනව), මිදීම (නිස්සරණ) තුවණීන් මෙහෙහි කිරීමයි. හාග්‍යවතුන් වහන්සේ නිතර අනුගාසනා කලේ ස්කන්ධ පංචය ඉහත ආකාරයන්ට අනුව නිතර තුවණීන් මෙහෙහි කරන ලෙසයි. පාථ්‍යාර්ථක අයට සේබ තත්ත්වයට පත්වීමටත් සේබ අයට අස්සේ තත්ත්වයට (අරහත්වයට) පත්වීමටත් රහත් උතුමන්ට පිරිනිවන තෙක් සුවදායිව වාසය කිරීමටත් බුදුරුදුන් විදාල ඒකායන ප්‍රතිපදාව මෙයයි. මෙලෙස මෙහෙහි කළ පමණට සතර විපල්ලාස (වැරදි අදහස්) දුරුවී සිත අවිද්‍යාවෙන් දුරුවේ. අවිද්‍යාව දුරු වූ පමණට ලෝහ, ද්වේෂ ද නිරායාසයයෙන් ම දුරු වී යයි.

සතර විපල්ලාස නම්,

1. අසුහේ සුභ සක්ෂේදා
2. අනිච්චී නිච්ච සක්ෂේදා
3. දුක්ඛේ සුභ සක්ෂේදා
4. අනත්තේ අත්ත සක්ෂේදා

බුදුහමේ ඇතුළත් ප්‍රධාන ඉගැන්වීම් සියල්ල ම ඉලක්ක කොට ඇත්තේ මෙම සතර විපල්ලාස දුරුකොට ප්‍රයාලෝකය ලබාදීමටයි. නැතහොත් ප්‍රයාලෝකය ලබාදී ඉහත විපල්ලාස දුරුවන අසුරින් මහස සකස්කරුමෙටයි. විශේෂයෙන් සත්ත්වයන්ගේ පිරිසිදුබවට, ගෝක පරිද්‍වයන් ඉක්මවීමට, දුක් දෙළඹනස් දුරුකරුමෙට, ප්‍රයාව ලැබීමට, නිවන සාක්ෂාත් කරුමෙට හේතුවන ඒකායන ප්‍රතිපදිව ලෙස බුදුරජාණන් වහන්සේ පනවන්නේ සතර සතිපටියානයයි. එනම්

1. කායානුපස්සනා
2. වේදනානුපස්සනා
3. විත්තානුපස්සනා
4. ධම්මානුපස්සනා

කායානුපස්සනාව යනු සතර මහාභූතරුපයන්ගේ, දෙතිස් කුණපනයෙන් සැදි හොතික ගේරය පිළිබඳ සිහිය හා තුවන වැඩිමයි. මූලදී තමාගේ කය සිහිකරන අතර පසුව අන් අයගේ ගේර පිළිබඳව ද සිහිය හා තුවන වැඩියි. වේදනානුපස්සනා යන ඇසේ, කන ආදි ඉන්දිය හය මස්සේ ලැබෙන සැප, දුක්, උපේක්ෂා යන වේදනා පිළිබඳ සිහිය හා තුවන හාවිත කිරීමයි. විත්තානුපස්සනා යනු තම සිතෙහි පවත්නා රාග, දේශ, මේහාදී මානසික ස්වභාවය පිළිබඳ තම සිහිය හා තුවන හාවිත කිරීමයි. ධම්මානුපස්සනා යනු කුසලාකුසල සිතිවිලි පිළිබඳවත් ඒවායේ හටගැනීම පිළිබඳවත් සිහිය හා තුවන භාවිත කිරීමයි. මෙලෙස සතර සතිපටියානය ව්‍යුතින් ඒ තුළ වාසය කිරීම තම පියාගේ ගොදුරු බිය වාසය කිරීමක් වශයෙන් දක්වා තිබේ (සන් ගෝවලේ හික්බලේ, පෙන්තිකේ විසයදේ වරඟ). සතර සතිපටියානය නමැති පිතා විෂය තුළ හැසිරෙන විට මාරුයාට තමා වසය කළ නොහැකි බව සඳහන් ව ඇත.

කායානුපස්සනාව වැඩිමෙන් කුමයෙන් ‘අසුහේ සුභ විපල්ලාසය’ දුරුවන අතර රුප ස්කන්ධය ප්‍රකට කර ගැනීමට ද එය උපකාරවත් වේ. තව ද කබලිංකාර ආහාරය පිරිසිද දුන ගැනීමටත් නාමරුප අතුරින් රුපය ප්‍රකට කර ගැනීමටත් කායානුපස්සනාව උපකාරී වේ. වේදනානුපස්සනාව වැඩිමෙන් ‘දුක්ඛේ සුභ සක්ෂේදාව’ දුරුවන අතර වේදනාස්කන්ධය පිරිසිද දුන ගැනීමට ද අවස්ථාව සැලසේ. ඒ අතර එස්සාහාරාය ප්‍රකට කර ගැනීමටත් නාමස්කන්ධය වටහා ගැනීමටත් වේදනානුපස්සනාව ප්‍රයෝගනවත් වේ. විත්තානුපස්සනාව වැඩිමෙන් ‘අනිච්චී නිච්ච විපල්ලාසය’ දුරුවන අතර වික්ෂාණස්කන්ධය ප්‍රකට කර ගැනීමටත් වික්ෂාණාහාරය පිරිසිද දුන ගැනීමටත් නාමය තවදුරටත් ප්‍රකට කර ගැනීමටත් විත්තානුපස්සනාව ප්‍රයෝගනවත් වේ. ධම්මානුපස්සනාව වැඩිමෙන් සංඛාරක්ඛන්ධය මතෙක්සාවේතනාහාරය ප්‍රකට වන අතර ‘අනත්තේ අනත්තසක්ෂේදාව’ කුමයෙන් දුරුවේ.

දරම මාරුය ආරම්භයේ දී ම කල්පාණම්තු ඇසුරින් සද්ධරුමගුවය කිරීමෙන් දුකෙහි හටගැනීම හා නිරෝධය විස්තර වන පටිවිවසසමුප්පාදය පදනම් කොට ගත් අවබෝධයක් ලබා තිබේ වැදගත් වේ. ධරමය තේරුම ගැනීමටත් බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමටත් පටිවිවසසමුප්පාද අවබෝධය බෙහෙවින් උපකාරී වේ.

‘යෝ පටිවිවසමුප්පාදී පස්සනි, සෝ ධම්මං පස්සනි.

යෝ ධම්මං පස්සනි සෝ පටිවිවසමුප්පාදී පස්සනි.’

‘යෝ ධම්මං පස්සනි සෝ මං පස්සනි,

යෝ ධම්මං පස්සනි සෝ මං පස්සනි.’

‘ජානතො’ අහං හික්බලේ, පස්සතො’ ආසවානං බයෙ වදාම් නො’ ආජානතො’ නො අපස්සතො’ යනුවෙන් දක්වෙන පරිදි පටිවිවසමුප්පාදය හෙවත් දුකෙහි හටගැනීම හා තිරෝධ දන්නාවූ ද දක්නාවූ ද තැනැත්තාට ආගුවයන්ගේ ක්ෂයකිරීම පනවන බව හාගුවතුන් වහන්සේ අවධාරණයේ ප්‍රකාශ කරති. එනිසා ගැනුවත් බව ධනයක් (සුත ධනං) වශයෙන් ද දහමෙහි දක්වා තිබේ. එනිසා ඉහත පැහැදිලි කළ පරිදි අවිද්‍යාව හේතුවෙන් දුක හටගෙන ජරාමරණ කරා සත්ත්වයා ගමන් කරන අයුරු මෙන් ම අවිද්‍යාව තැනි විට සංඛාර, වික්ෂ්‍යාණ, නාමරුප ආදිය දුරු වී දුකින් තිදහස්වීම පිළිබඳව ද මනා අවබෝධයක් ධර්ම මාර්ගය ආරම්භයේ දී ම ඇති කර ගැනීම බෙහෙවින් වැදගත් වේ. මෙකි අවබෝධයත් සමග වැඩිය යුතු ගුණාංග පිළිබඳව ධර්මයෙහි විස්තර වේ. ඒ සියල්ල සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් දක්වා තිබේ. එනම් :

සතර සතිපථියාන

1. කායානුපස්සනා
2. වේදනානුපස්සනා
3. විත්තානුපස්සනා
4. ධම්මානුපස්සනා

සතර සම්ඟ්ප්‍රධාන වීරය

1. අනුපන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ජන්දී ජන්ති වායමති විත්තං
2. උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ජන්දී ජන්ති වායමති විත්තං
3. අනුපන්නානං වා කුසලානං ධම්මානං උප්පාදාය ජන්දී ජන්ති වායමති විත්තං
4. උප්පන්නානං කුසලානං ධම්මානං ඩිතියා හියෙයානාවාය ජන්දී ජන්ති වායමති විත්තං

සතර ඉද්ධිපාද

1. ජන්දී
2. විත්ත
3. විරිය
4. වීමංසා

පංච ඉන්දිය

1. සද්ධා
2. විරිය
3. සති
4. සමාධි
5. පස්සුජා

පංච ඉන්දිය

1. සද්ධා
2. විරිය
3. සති
4. සමාධි
5. පස්සුජා

සත්ත බොත්කිංග

1. සති
2. ධම්මලිවය
3. විරිය
4. පිති
5. පස්සද්ධි
6. සමාධි
7. උපෙක්ඩා

ආරුය අභ්‍යාංගික මාර්ගය

1. සම්මාදීටියී
2. සම්මාසංකෘතීය
3. සම්මාවාවා
4. සම්මකම්මන්ත
5. සම්මාජ්‍යීව
6. සම්මාවායාම
7. සම්මාසති
8. සම්මාසමාධි

මෙමලස බෝධිපාක්ෂික ධර්ම 37ක් පැවැතිය ද ග්‍රාවකයන්ගේ බුද්ධිය හා ඉන්දිය ධර්මයන් වචා ඇති ආකාරය අනුව බුදුරජාණන් වහන්සේ ඉහත කරුණු අඩු වැඩි වශයෙන් විවිධාකාරව දේශනා කර තිබෙනු දක්නට ලැබේ. ඒ සියල්ල ආර්ය අෂ්ටාංගික මාරගය තුළ ගොනු කළ හැකිය. ආර්ය අෂ්ටාංගික මාරගය වැඩිමේ දී අනෙකුත් අංග සියල්ල සම්පූර්ණත්වයට පත් වේ. තවත් අයුරකින් දක්වා ඇති පරිදි සන්තබාජ්ඡං වචන විට සෙසු අංග ද සම්පූර්ණ වේ. ඒ අතර පාල ඉන්දිය වචන විට ද සෙසු අංග පරිපූර්ණත්වයට පත්වේ. තවද සතර සතිපට්‍යානය තුළ පිහිටා ක්‍රියා කරන විට සෙසු බෝධිපාක්ෂික ධර්ම සියල්ල වැඩේ. තිවිධ ශික්ෂාව වැඩිමේ දී ද සෙසු ධර්මතා වර්ධනය වේ. අහිඹ්දා සූත්‍රයෙහි දක්වෙන පරිදි වරෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණුති තැනැත්තකුට තම විශිෂ්ට යානයෙන් වැඩිමට ඇත්තේ දෙකක් පමණක් බවයි. එනම් සමථ හා විදරුණනායි. තව ද ප්‍රඟාව නමැති එක ම ධර්මතාව වචන විට සෙසු ගුණාංග සියල්ල සම්පූර්ණ වන බව ද සඳහන් වේ. අනාපානසති සූත්‍රයෙහි දක්වෙන පරිදි මනා දක්මකින් යුතුව ආනාපානසතිය නමැති එක ම ධර්මතාව වචන විට සතර සතිපට්‍යානය වැඩෙන අතර සතර සතිපට්‍යානය වැඩෙන විට සන්ත බොජ්ඡං සම්පූර්ණත්වයට පත් ව විද්‍යා විමුක්ති සාක්ෂාත් වන බව දක්වා තිබේ. මේ කමන ආකාරයකින් නිවන් මග වැඩුව ද පරිව්‍යසමුප්පාදය පිළිබඳ පැහැදිලි අවබෝධය අත්‍යවශ්‍ය සාධකයක් වේ.

පේටකේපදේසයෙහි දක්වෙන පරිදි සමස්ත බුද්ධවචනයට ම පදනම වී ඇත්තේ වචන 18කි. ඉන් 9ක් අකුසල් වන අතර 9ක් කුසල් වේ. ඒවා නම්.

අකුසල : ලෝහ, දේශ, මෝහ, සුහ, සුබ, තිවිව, අත්ත, අවිජ්ජා, හවතන්හා

කුසල : අලෝහ, අදේශ, අමෝහ, අසුහ, දුක්බ, අනිවිව, අනත්ත, සමථ, විජ්සසනා

අංගත්තර නිකායෙහි අහිඹ්දා සූත්‍රයෙහි දක්වෙන පරිදි නුවණුති තැනැත්තකු විසින් තම විශිෂ්ට යානයෙන් දත් යුතු උසස් ම දෙය නම් පංචපාදානස්කන්දරයි. එනම් දුක හටගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයි. අපට දුක හටගන්නේ රුපාදි ස්කන්ධ පාවකයේ හටගැනීම හා එහි තිරෝධය මනාව නොදැන්නාම නිසයි. අප වෙත ඇති මනා බර නම් මෙම ස්කන්ධ පාවකයි. ඒ බව උසුලාගෙන යාම හාරාදාන වන අතර එම බර උසුලන්නා හාරාහාර වේ. එම බර බහා තැබීම හාර තිකබේපය ලෙස දක්වා තිබේ. තවද නුවණුත්තකු විසින් තම විශිෂ්ට යානයෙන් ප්‍රහිණ කළ යුත්තේ අවිද්‍යා, හවතන්හා දෙකයි. නුවණුත්තකු විසින් තම විශිෂ්ට යානයෙන් වැඩිය යුත්තේ සමථ විදරුණනායි. තවද ඔහු තම විශිෂ්ට යානයෙන් සාක්ෂාත් කළ යුත්තේ විද්‍යාවිමුක්තියයි.

ඒ අනුව බුද්ධහමින් ලබන උසස් ම ආධ්‍යාත්මික දියුණුව වන්නේ විද්‍යා - විමුක්ති සාක්ෂාත් කර ගැනීමයි. එනම් සියලු ආශ්‍රුව ක්ෂය කොට ඒ පිළිබඳ අවබෝධයෙන් යුත්ක්වීමයි. අංගත්තර නිකායෙහි අවිජ්ජා සූත්‍රයෙට අනුව විද්‍යාවිමුක්ති සාක්ෂාත් කර ගැනීම දක්වා යන ගමන් මගේහි පසු කළ යුතු පියවර පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව විද්‍යාවිමුක්ති සාක්ෂාත් කර ගැනීම සඳහා සන්ත බොජ්ඡං වැඩිමත් සන්ත බොජ්ඡං දියුණුවීම සඳහා සතර සතිපට්‍යානය වැඩිමත් සතර සතිපට්‍යානය දියුණු කර ගැනීම සඳහා (කාය, වලී, මතෙන් යන) තිවිධ සුවරිත සම්පූර්ණ කර ගැනීමත් තිවිධ සුවරිත සම්පූර්ණවීම සඳහා ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරය දියුණුවීමට සතිසම්පර්ජන්ජ්‍යතාත් ඒ සඳහා යෝනිසේ මනසිකාරයන් යෝනිසේ මනසිකාරය දියුණුවීමට ගුද්ධාවන් ගුද්ධාව උපද්වා සඳහා සද්ධර්මග්‍රාවයන් සද්ධර්මය ගුවණය සඳහා කළුණාණම්තු ආගුරයන් යන කරුණු එකිනෙක පරුපූර්ණත්වයට පත්වීම අවශ්‍ය කෙරේ. කළුණාණ මිතු ආගුරය ලැබුණු විට සද්ධර්මය ඇසීමට අවස්ථාව ලැබේ තම ගුද්ධාව, විරෝධ, සසරගත පාරමිබලය ආදි කරුණු එක්වීමත් විද්‍යා විමුක්තිය කරා ම ගමන් කිරීමේ හැකියාව තිබේ. ඒ අනුව අවිජ්ජා සූත්‍රයෙහි දක්වෙන ආධ්‍යාත්මික ගමන් මගේහි පියවර මෙසේ ය.

1. කලුණාණම්තු ආගුය
2. සද්ධර්මගුවණය
3. ගුද්ධාව
4. යෝනිසේ මනසිකාරය
5. සතිසම්පූජ්‍යය
6. ඉන්දිය සංවරය
7. ත්‍රිවිධ සුවරිත
8. සතර සතිපටධාන
9. සත්ත බොත්කම්ග
10. විද්‍යාව්මුක්ති

සද්ධර්ම ගුවණය තුළින් ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබුණ විට බුද්ධ, ධමම, සංස යන තෙරුවන කෙරෙහි බලවත් ගුද්ධාවක් ඩටගෙන ධර්ම මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට බලවත් වීරයක් ඇති වේ. තම සම, මස්, නහර, ඇට, ඇටම්දුල කරා තෙරුවන වෙත ඇති ප්‍රසාදය පැතිරි ගොස් අප්‍රමාදීව ධර්මයෙන් ප්‍රතිබල ලබා ගැනීමේ උනන්දුවක් ඇති වේ. එවිට ධර්ම මාර්ගයෙහි ප්‍රධාන අනුගාසනය වන සතර සතිපටධානය වැඩිම වෙත තම අවධානය යොමු වන අතර තම සියලු කාසික, මානසික ත්‍රියා සිහියෙන් කිරීමට පෙළගැනී. කළක් සිහිය දියුණු කිරීමේ ප්‍රතිඵ්‍යුල වශයෙන් සිත සමාධිමත් වන අතර සමාධිමත් වූ සිතින් හැම මොහොතක ම සිදුවන අනිත්‍යතාව තුවණීන් මෙනෙහි කිරීමට ත්‍රියා කරනු ඇත. එවිට සද්ධා, විරය, සති, සමාධි, පක්ෂ්‍යා යන පාව ඉන්දිය ධර්ම තුමයෙන් උපරිමය කරා දියුණු වන අතර එහි උසස් ම දියුණුව නම් හැම මොහොතක ම සිදුවන රුපාදි ස්කන්ධ පාවකයේ සමුදය වැය දැකින කාලය දියුණු වී හැම මොහොතක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය කෙරෙහි සම්පූර්ණ අවධානය හා අවබෝධය දියුණු වේ. එහි ප්‍රතිඵ්‍යුල වශයෙන් අවධාවන් සපුරා තිදහස් සසරගත සියලු මානසික දුක්පීඩාවලින් මිදිමේ හැකියාව ලැබේ. එවිට දුටු දෙයෙහි දැකිම මාත්‍රය පමණක් ය, ඇසු දෙයෙහි ඇසීම් මාත්‍රය පමණක් ය, හඳුනා ගත් දෙයෙහි දැනීම් පමණක් ය, දන ගත් දෙයෙහි දැනීම් පමණක් ය යන අවබෝධයෙහි සිත පිහිටා පවතී (බාහිය සුත්ත).

බඟ සැමට තෙරුවන් සරණය!

මේ ගොතම සම්බුද්ධ ගාසනය තුළදී ම ධර්මාවබෝධය ලැබේ
ලෝ සතුන් වෙත උතුම් ධර්ම සේවාවක් කිරීමට ගක්තිය ලැබේවා!

නිවිටුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපියලයේ

ගුරුණිජා හික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දේශනය

ඩු.ව. 2560 දුරුතු මස 23 වන සඳ දින (2017.01.23)